



**ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව**

1998 අංක 6 දරන මුදල් නීති (සංශෝධන) පනත.

[සහතිකය සටහන් කළේ 1998 මාර්තු මස 27 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

**1998 මාර්තු මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.**

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිළදී ලබාගත හැකිය.

මිල : රු. 3.50 යි.

තැපැල් ගාස්තුව : රු. 2.50 යි.

1998 අංක 6 දරන මුදල් නීති (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1998 මාර්තු මස 27 වන දින]

එල්. ඩී.- ඕ. 32/97.

මුදල් නීති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 1998 අංක 6 දරන මුදල් නීති (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඹු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) මුදල් නීති පනතේ 52 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර එය එම වගන්තියේ 52අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :-

422 වන අධිකාරයෙහි 52අ වන අලුත් වගන්තිය ඇතුළත් කිරීම.

“අනුස්මරණ මුදල් නොවිටු 52අ. (1) (අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව සහ හෝ කාසි 53 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, අනුස්මරණ මුදල් නොවිටු හෝ කාසි නිකුත් කරනු ලැබිය හැකි ය.

(ආ) මේ උපවගන්තියේ (අ) ඡේදය යටතේ නිකුත් කරනු ලබන අනුස්මරණ මුදල් නොවිටු හෝ කාසි, එම මුදල් නොවිටු හෝ කාසිවල දැක්වෙන වටිනාකමට වඩා වැඩි වූ ද මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි වූ ද මිලකට විකුණනු ලැබිය හැකි ය.

(2) එවැනි අනුස්මරණ මුදල් නොවිටුවක් හෝ කාසියක් දැක්වෙන වටිනාකමට වඩා වැඩි මිලකට (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරනු ලබන අනුස්මරණ මුදල් නොවිටුවක් හෝ කාසියක් විකුණනු ලැබීම 58අ වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු නොලැබිය යුතු ය.

(3) මේ වගන්තියෙහි “අනුස්මරණ මුදල් නොවිටුවක් හෝ කාසියක්” යන්නෙන්, යම් තැනැත්තකු හෝ විශේෂ සිද්ධියක් අනුස්මරණය කිරීම සඳහා නිකුත් කරනු ලබන මුදල් නොවිටුවක් හෝ කාසියක් අදහස් වේ.”.

ප්‍රධාන ප්‍රඥප්තියේ
55 වන වගන්තිය
සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 55 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) එම වගන්තිය 55 වන වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක යෙදීමෙන්;
- (2) නැවත අංක යෙදූ (1) වන උපවගන්තියෙහි “යම් තැනැත්තකු විසින් ඉදිරිපත් කිරීමේ දී” යන වචන වෙනුවට “(2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, යම් තැනැත්තකු විසින් ඉදිරිපත් කිරීමේ දී” යන වචන ආදේශ කිරීමෙන්;
- (3) නැවත අංක යෙදූ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් :-

“(2) අවශ්‍ය මුදල් නෝට්ටුව හෝ කාසිය, එම මුදල් නෝට්ටුවේ හෝ කාසියේ දැක්වෙන වටිනාකමකින් යුත් එකක් වන අවස්ථාවක දී, 52අ වගන්තිය යටතේ නිකුත් කරන ලද යම් අනුස්මරණ මුදල් නෝට්ටුවක් හෝ කාසියක් (1) වන උපවගන්තිය යටතේ ඉල්ලා සිටි විට බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බැඳීමක් ඇති කරවන ලෙස (1) වන උපවගන්තියේ සඳහන් කිසිවක් කියවා තේරුම් නොගත යුතු ය.”.

අනුකූලතාවක්
බලපැවැත්වීම.

4. මේ පනතේ 2 වන හා 3 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන 1998 පෙබරවාරි මස 4 වන දින සිට බලාත්මක වන ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව 1998 පෙබරවාරි මස 4 වන දින හෝ එදිනට පසුව සහ මේ පනත පැනවීමට පෙර නිකුත් කරන ලද හෝ විකුණන ලද යම් අනුස්මරණ මුදල් නෝට්ටුවක් හෝ කාසියක් සියලු කාර්ය සඳහා නිත්‍යානුකූල ලෙස නිකුත් කරනු ලැබ ඇති හෝ විකුණන ලද ලෙස හා නිකුත් කරනු ලබන හෝ විකුණන ලද බවට සලකනු ලැබිය යුතු ය.

අනුකූලතාවක්
ඇති වූ විට සිංහල
භාෂා පාඨය
බලපැවැත්විය යුතු
බව.

5. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.